

ඩී.එ.ඩී.එම්.හෙටරිඇංජුරවිති
විද්‍යා පියා

තිරසාර සංචාරක උදෙසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

කටුක පරිසරයක රහුයියන්ගේ විලාපයන් මැද ඉරිතැලී හිය මහපොලව සමග පොර බදා, සංචාරක සිනිපෙන්තට තහින්තට වෙර දරන මිනිසුන් ඉන්නා ලොවක ‘අධ්‍යාපනය’ ඉතාමත් වැදගත් සාධකයක් බවට පත් ව ඇත. ලොව ආර්ථිකය කඩා වැටෙමින් යන සමයක ශ්‍රී ලංකාව තුළ තිරසාර සංචාරක සිනිපෙන්ත ඇති කිරීම යන්න වැඩි වශයෙන් කරා බහට ලක් වන කාරණයක් වී හමාර ය.

“තිරසාර සංචාරක උදෙසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය” නැමති කාරණාව ගැන සෞයා බැලීමේ දී ඉහත මාත්‍යකාව කොටස් ලෙස හඳුනා ගැනීම වැදගත් ය. සංචාරක, තිරසාර සංචාරක, අධ්‍යාපනය හා තිරසාර සංචාරක උදෙසා අධ්‍යාපනය යන කොටස් හඳුනා ගැනීම වැදගත් වේ. සංචාරක නම් සංකල්පය ගැන සෞයා බැලු විට අද ලෝකයේ සියලු මිනිසුන්, රාජ්‍යයන් පුද්ගල සහ කණ්ඩායම් වශයෙන් ලාඟා කරගන්තට බොහෝ සෙයින් වැයම් කරන කාරණයක් බවට එය පත් ව ඇති බව පෙනෙන්තට තිබේ. සංචාරක යනු කුමක්දී යි කාගෙන් හෝ විමසු විට ඊට දෙන සරල පිළිතුර නම් “මූදල් හා සම්පත් අතින් දියුණුවට පත්වීම යන්න යි.” නමුත් සංචාරක යනු මෙලෙස රටක් රාජ්‍යයක් ආර්ථික වශයෙන් දන්වත් විම ද යන්න අද වන විට ගැටුව සහගත ප්‍රකාශයක් බවට පත් ව ඇත. එබැවින් සංචාරක යන සංකල්පයට තිවැරදි අර්ථකථනයක් ලබා ගැනීම බොහෝ වැදගත් කාරණයකි.

සංචාරක යන්තට සපයා ඇති අර්ථකථන ගැන සෞයා බැලීමේ දී දෙවන ලෝක යුද්ධයෙන් පසු ව එක්සත් ජාතින්ගේ සංචාරක විසින් දෙනු ලැබූ අර්ථකථනය වැදගත් වේ. ඔවුන් විසින් 1961 - 1970 කාල වකවානුවේ දී, සංචාරක යන්න “ලෝක ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම” ලෙස අර්ථ දක්වා ඇත. එම නිර්වචනය 60 දෙකකයට වලංගු වුවත්, එය යුගයෙන් යුගයට උචිත අපුරින් වෙනස් විය. එයට හේතුව නම්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ව දක්නට ඇති තත්ත්ව අනුව එම යුගයේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සංචාරක සඳහා ප්‍රමාණවත් සාධකයක් වුවත් මිනිසුන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමත් සමග ඒ ඒ සමාජ තත්ත්වයන්ගේ සඳවාරය, සමාජය යන දේ පිරිසීමට හාජන විම නිසා ඔවුන්ගේ සංස්කෘතියේ ඇති වටිනාකමත් පිරිසීමට ලක්වන බව එක්සත් ජාතින්ගේ සංචාරක යුගයේ අවධානයට ලක් වීමයි. එබැවින් ඔවුන් විසින් 1981 - 1990 කාල වකවානුවේ දී ඔවුන්ගේ පෙර නිර්චනය තැවත එම යුගයට ගැලපෙන ලෙස සකස් කර ඇත.

ඒ අනුව "සංවර්ධනය යනු ජන සංඛ්‍යාව, සමාජය, සංස්කෘතිය හා සඳවාරය යන සාධක ද ඇතුළත් වෙනස්කීම් හා වර්ධනය පිළිබඳ ක්‍රියාදමයකි" යනුවෙන් සංවර්ධනය ප්‍රතිනිරවවනය කොට ඇත. මෙලෙස සංවර්ධනය යන්නට නිර්වචන ඉදිරිපත් කිරීම එක්සත් ජාතියේ සංවිධානය පමණක් සිදු කළ දෙයක් තො වේ. වෙනත් විද්‍යාත්‍යන් හා සංවිධාන ද රීට විවිධ අර්ථ කළේ ලබා දී ඇත්ත් එලෙස එළිදැක්වූ නිර්වචනවලින් සාර්ථක ම නිර්වචනය කුමක්ද යන්න සැපුව ම ප්‍රකාශ කළ තො හැකිය.

මැත වසර හතුලිහ තුළ ලෝකයේ සිදු වූ වෙනස්කම් අධ්‍යාපනය කළ ලෝක බැංකුව සංවර්ධනය යන්න ආර්ථික වර්ධනය පමණක් තොවනබව වටහාගෙන ඇත. ඒ අනුව ඔවුන් සංවර්ධනය වූ රටවල් ලෙස හඳුනාගෙන තිබූ ඇමරිකාව සහ ජපානය යනාදී රටවල ආදයම ඉතා ඉහළ දියුණුවක් අත්කරගෙන තිබුණ්ත් එම රටවල රීට සාපේක්ෂ ව දුෂ්පත්කම ද වර්ධනය වී ඇති අතර ආදයම බේදියාමේ විෂමතා, අකල් මරණ, නිවාස හිගය, විරෝධියාව යන දේවල්ද වර්ධනය වී ඇති බව අවබෝධ කොටගෙන ඇත. මේ නිසාවෙන් ම සංවර්ධනය යන්න හොතිකමය වශයෙන් පමණක් ලබන වර්ධනය තොවනබව වටහාගත් ලෝක බැංකුව සංවර්ධනය යනු "ආර්ථික, පාරිසරික, දේශපාලන හා සංස්කෘතික යන පැනිකඩ ඔස්සේ ලබන්නා වූ දෙයක් ලෙස අර්ථතාවා ඇත. එහිදී සංස්කෘතික වර්ධනය මතේ විද්‍යාත්මක සාධකයක් ලෙසත්, අතෙක් ඒකක හොතික සංවර්ධනය ලෙසත් දැක්වීය හැකිය. මේ ලිපියෙහි මාතාකාව ලෝක බැංකුවේ නිර්චිතයට අනුව විග්‍රහ කිරීම වඩාත් උචිත යැයි විශ්වාස කරමි.

සංවර්ධනය යන්න එලෙස හඳුනා ගත් නමුත් එය වනාහි 'අද දිනට' පමණක් සාර්ථක විය හැකි තත්ත්වයක් ද පෙන්නුම් කරයි. එය තව දුරටත් විග්‍රහ කර පවසන්නේ නම් අප අද දිනයේදී, සංවර්ධනය සඳහා ගස් කපා වෙළඳමේ යෙදේ යැයි සිතුවහොත් අපට අද දිනයේදී ආර්ථිකමය වශයෙන් දියුණු විය හැකි ය. නමුත් හෙට දිනයේදී මිනිසාට ඩුස්ම හෙළිමට, පානීය ජලය ලබා ගැනීමට, වර්ෂාව ලැබීමට එම ගස් තොමැති විමෙන් ලැබෙන ගැටපු අප්‍රමාණ ය. එබැවින් ඒ සඳහා පිළියම් තො කොට දිගින් දිගට ම ගස් වෙළඳමේ යෙදුණෙනාහොත් ඔහුගේ මුදල් ඉපයිමේ හා පැවැත්මේ ස්ථීරබව සිදි යයි. රටක රාජ්‍යයක සංවර්ධනය ස්ථීර ව පවත්වාගෙන යා යුතු ය. අනාගත පරම්පරාව හා ඔවුන්ට අත්වන ඉරණම ගැන ද සැලකිලිමත් විය යුතු ය. මේ නිසා "සංවර්ධනය" යනු රටක පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමක වර්ධනය තො වන නිසා අද වන විට තිරසාර සංවර්ධනය ගැන සැලකිලිමත් වීමේ අවශ්‍යතාව උද්ගත වී තිබේ.

සංවර්ධනය අර්ථ දැක් වූ ලෙසට ම තිරසාර සංවර්ධනය යන්නට ද විවිධ විද්‍යාත්‍යන්, සංවිධාන හා ආයතන නිර්චිත ලබා දී ඇත. "අනාගත පරම්පරාවල අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇති හැකියාවට හානිකර තො වන ආකාරයට වර්තමාන පරම්පරාවේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම" ලෙස තිරසාර සංවර්ධනය නිර්චිතය කර ඇත. ලෝකයේ අතෙකුත් රටවල මත් ම ශ්‍රී ලංකාවට ද අවශ්‍ය වන සංවර්ධනය තිරසාර

සංචර්ධනය බව ඉන් පැහැදිලි ව පෙනෙයි. මේ අනුව තිරසාර සංචර්ධනයක් ඇති කිරීමට නම් ‘අධ්‍යාපනය’ යන්න වැදගත් පෙනී යයි (මහා බැංකු වාර්තාව, 1996, පි.95).

අධ්‍යාපනය ගැන සඳහන් කිරීමේ සාධකයක් බැව් මිනිසුන්ට එවැන්නක් අවශ්‍ය වන්නේ ඇයි දැයි සෞයා බැලිය යුතු ය. මිනිසුන් අතිතයේ සිට මේ දක්වා ම අධ්‍යාපනය ලැබීමට හේතුව නම් රටකට හෝ තවත් මිනිසෙකුට හෝ බරක් නො වී කරමාන්තයක් කොට ජීවත් වීමේ හැකියාව ලබා ගැනීමය. 1945 දී සි. ඩ්බ්ලූ. කන්නාන්ගර මහතා විසින් ඉදිරිපත් කළ පනතට අනුව පාසලේ පළමු වසරේ සිට විශ්වවිද්‍යාල දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ලාංකේස් සිපු සිපුවියන්ට උදා විය. මේ අනුව අද වන විට ශිෂ්‍ය පරමිපරා ගණනාවක් නිදහස් අධ්‍යාපනය ඔස්සේ උගෙනුන් බවට පත් වී සමාජගත ඇත. මෙය මෙස් වුවත්, ඒ තරමට ම ශ්‍රී ලංකාව අද දියුණුවට පත් ව ඇති ද යන්න පැන නැගින ගැටුවකි. නිදහස් අධ්‍යාපනය ඔස්සේ විශාල විද්වතුන් පිරිසක් බිජි වුවත්, ඔවුන් රට හැර යෑම සිදුවීම නිසා ලංකාවේ දියුණුවට ඔවුන්ගේ බුද්ධිය එකතු වීම බැහැර ව ඇත.

අන් රටවල මෙන් ම ලංකාව තුළද අධ්‍යාපනය කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක වේ. සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය ලෙස නම් කළ හැකිය. මේ යටතේ අධ්‍යාපනය ලැබීමට ලංකාවේ බොහෝ ශිෂ්‍යයන්ට අවස්ථාව තිබුණුන්, එසේ ම එයින් ප්‍රයෝගන ගැනීමට පුද්ගලයන් සිටියත්, ලංකාව උදෙසා යම් දෙයක් කරන පුද්ගලයන් ගණන ප්‍රමාණවත් ද නැතිනම් ඔවුන්ට එවැනි දෙයක් කිරීමට ලැබෙන දැනුම ප්‍රමාණවත් ද යන්න ගැටුවට තුළු දෙන කාරණයකි.

ඉතින් තිරසාර සංචර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කොස් විය යුතු ද යන්න සෞයා බැලිමේ දී ඒ සඳහා කළ යුතු වෙනස් කම් මොනවාද යන්න කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ලංකාවේ ඉතිහාසය දෙස හැරී බලන විට රාවණා යුගයේ සිට පැරකුම්බා යුගයටත්, පැරකුම්බා යුගයේ සිට දුටුගැමුණු යුගයටත්, දුටුගැමුණු යුගයෙන් වර්තමානය දක්වාත් අධ්‍යාපනය ලැබූ මිනිසුන් බිජි විය. නමුත් අතිතයේ ලැබූ අධ්‍යාපනය සැම විට ම වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයකි. මන්ද යත් එද අතිතයේ පරමිපරාවෙන් පරමිපරාවට උරුම ගොවිතැන හෝ කුණිල් කරමාන්තය වැනි කරමාන්ත ඉගෙන ගෙන එහි එල තිරන්තරයෙන් ම රටට එක් කළ නිසාවෙන්ම සි. ශ්‍රී ලංකාව පෙරදිග බාන්‍යගාරය යන විරැදුවලිය ලබන්නට හේතු වන්නට ඇත්තේ එමෙන් ම සිංහල බෙංද්ධ අධ්‍යාපනයක් සමග දැනුම් මිනිසුන් ඉන්නා රටක් හැටියට හඳුනා ගන්නට අප රට තුළ ඉතිහාසයේ පැවැති අධ්‍යාපන ක්‍රමය වැදගත් වන්නට ඇත. මේ අනුව එම යුග තුළ තිරසාර සංචර්ධනය නම් කාරණය අධ්‍යාපනය ඔස්සේ පරමිපරාවෙන් පරමිපරාවට උරුම වී තිබුණි. වර්තමාන ලංකාවේ එම තත්ත්වය දක්නට නොලැබෙන බව මතාව පැහැදිලි වේ.

Proceeding of the Orator of the Year-2013

ලංකාවෙහි දුෂණ, වංචා, මිනීමැරුම් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. ඉතින් කිරසාර සංවර්ධනයක් ඇති කිරීමට නම් මේ අධ්‍යාපන මාවත ඔස්සේ තවත් බොහෝ දුර ගමනක් යන්නට ඇති බව පැහැදිලි කාරණයකි. එසේ ගමන් කිරීමට නම් දේශීය හැඟීමෙන් යුත් හික්මුණු, දැනුම් ලමා පරපුරක්, තරුණ පරපුරක් ගැන සිතා වර්තමාන අධ්‍යාපන ක්‍රමය අනාගතය දක්වා වෙනස් විය යුතු ය. ඉතින් සංවර්ධනය වූ රටක බලාපොරොත්තුව තබාගෙන තම රට වෙනුවෙන් ඔබ ඔබේ දෙකන්වය එක් කරන්න.